

මුළු බුබුලු නව කඩාවටේමක කොන්දේසි නිර්මානය කරයි

Financial bubbles creating conditions for new crash

2013 මයි 21

දූ රඛුදයක් වැළැක්වීම පිනිස දරන ලද උත්සාහයේදී ගනු ලැබූ එම පියවරයන් ම, 2008 පරිමානය පවා ඉක්මවා යන මූල්‍ය උනුවීමක කොන්දේසි නිර්මානය කිරීමෙන් සලකුනු කරන්නේ, ගෝලීය ධනේශ්වර කුමයේ පද්ධතිමය බිඳවැටීම පිළිබඳ නො වර්දන සලකුනකි.

වසර පහක තරම් කාලය තුළ ලෙංකයේ ප්‍රමුඛ මහ බැංකු, ආර්ථික ප්‍රකාශනයක් ඇති කර ගැනීමේ උත්සාහයය් ලෙස ප්‍රකාශන අරමුණ ඇතිව, ගනන් බලා ඇති පරිදි බොලර් ප්‍රිලියන 7ක අරමුදල් මූල්‍ය වෙළඳපොලවලට පොම්ප කර තිබේ. ලෙංකය පුරාම හෙලිදෙක්වන ආර්ථික ද්‍රාන්ත ඇගුවුම් කරන්නේ, එය පැහැදිලිවම අසාර්ථක වී ඇති බව සි.

එම් අතරින් වඩාත් ම වැදගත් වන්නේ මිල මට්ටම පිළිබඳ සංඛ්‍යාලේඛන සි. රේනියා “සාමාන්‍ය” තත්ත්වයන්හි දී ප්‍රකාශනයේ සලකුනක් ලෙස ගන්නා මිල මට්ටමවල වැඩිවීමක් නො ව මෙවායින් පෙන්වන්නේ, අවධමනකාරී පිඩිනයන් උග්‍ර අතට හැරෙන බව සි.

එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දරුණකය මැයි මාසයේදී සියයට 0.4න් පහත වැටුනි. එම පෙන්වා ඇත්තේ, 2008න් පසු වාර්තාවුනු ලොකු ම පහත වැටීම සි. එසේ සලකුනු වූයේ අප්‍රේල් මාසයේ සියයට 0.2ක පහත යාමකින් පසුව ය. යුරෝපයේ ආහාර හා ඉත්තන පිරිවැය අත්හා විට, පාරිභෝගික මිල ගනන්, සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් යුරෝපයේදී, වසරකට පෙර පැවතියාට වඩා අප්‍රේල් මාසයේදී යන්තම සියයට එකකින් ඉහළ ගියේ ය.

පහතට තැකැරුව දුරදිග යන ඇගුවුම් සහිත ය. සිය නිෂ්පාදනයන්හි පහත වැටෙන මිල ගනන් හමුවේ ප්‍රමුඛ ව්‍යාපාර හා සංගත ලාභ ඉපැයිමට උත්සාහ කරන්නේ, ප්‍රකාශනයක් සිදුවෙමින් පවතින්නේ නම් ඔවුන් ක්‍රියා කරනු ඇති පරිදි, නිෂ්පාදනය ප්‍රසාරනය කිරීම හා ආයෝජන මගින් නො ව, දරුනු වියදම් කප්පාදු හා බැඳුනු මූල්‍ය සම්පේක්ෂනයෙනි. වැටුප් හා රැකියා කප්පාදුවේ ප්‍රතිපාල වශයෙන්, පාරිභෝගික ඉල්ලුම පහත වැටී අවධමනාත්මක තැකැරුව තවදුරටත් උග්‍ර කරයි.

අනෙකත් ආර්ථික ද්‍රාන්ත මේ ක්‍රියාවලිය ඉස්මතු කරයි. පසුගිය මාසයේදී එක්සත් ජනපද කාර්මික නිෂ්පාදනය සියයට 0.5න් පහත වැටුනි. කළින් බලාපොරොත්තු වූයේ එය සියයට 0.2ක වනු ඇති බවට සි. එක්සත් ජනපද ආර්ථිකය කිසිදු ප්‍රසාරනයක් නො පෙන්වන තතු තුළ දෙවන කාර්තුවේ ප්‍රතිපලය, 2012 අවසන් කාර්තුවටත් වඩා නරක් වනු ඇතැයි යන පුරෝෂකලන එමගින් තවත් යථාර්ථවත් කරයි.

යුරෝපයාපයේ වියකියාව එක දිගට 23 වන මාසයේදී ඉහළ නැග ඇතැයි. එය දැන් පවතින්නේ වසරකට පෙර පැවති මට්ටමට වඩා සියයට 1.1කින් ඉහළින් සියයට 12.1 මට්ටමේ ය. යුරෝපයාපයේ ආර්ථිකය පලමු කාර්තුවේදී සියයට 0.2න් හැකිලුනි. එහි අර්ථය වත්මන් හැකිලිම 2008-09 අත්සුවාට ද වඩා කල් අල්ලන බව සි.

2008 වසරේ කඩාවටේ ආරම්භයේ පටන් වීනයට, ගෝලීය ආර්ථිකයේ දිගුකාලීන ප්‍රසාරනයක් සඳහා පදනම සම්පාදනය කළ හැකි බවට බලාපොරොත්තු පලව තිබුනි. එහෙත් මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 7.5ක් පමණ වනු ඇති බව පෙන්නුම් කරමින් පසුගිය මාසයේ කාර්මික නිෂ්පාදනය හා සිල්ලර වෙළඳාම යන දෙකෙහි ම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද මෙම බලාපොරොත්තු දැන් බැඳු වැටී ඇති.

ගෝලීය ආර්ථිකයේ කොතැනක හෝ ඉල්ලුමේ වර්ධනයක් පිළිබඳ පැහැදිලි “සලකුනු” නොමැති බව පෙන්නුම් කරමින් මැතික දී ගිහැනුෂේල් වයිමිස් ලිපියක් සඳහන් කළේ, වින ආර්ථිකය පිළිබඳ “කනස්සල්ල පුළුල් ලෙස පැතිර” තිබෙන බව සි. දිගු කාලයේදී පසුගිය දාකකයේ පැවති අංක දෙකෙක් වර්ධනය අතිතයේදෙයක් බව පැහැදිලි කරයි. කෙටි කාලයේදී නයෙහි ප්‍රසාරනය මගින් දැන දේශීය නිෂ්පාදනයේ නැගීමක් ඇති කළ ද මෙම නය සම්පාදනය දැන් පවතින්නේ දායකයක් තුළ අවම මට්ටමේ ය.

සමස්ත ආර්ථිකයේ ප්‍රවනතාවන්ට සපුරා වෙනස් අයුරින්, මූල්‍ය වෙළඳපොලවල් පෙර නොවූ විරුද්ධීය සැපේතැම්බරයේදී ගෙබරල්

මහ බැංකුව සිය තෙවන ප්‍රමාණාත්මක ලිහිල් කිරීම දියත් කිරීමේ තැන් පටන් බවි ජෝන්ස් සාමාන්‍ය කාර්මික දරුණකය සියයට 15න් ඉහල ගියේ ය. ජපානයේ මුදල් සැපයුම පිම්බිය යුතු බව කියා සිටි අබේගේ ආන්ඩ්ව බලයට පත්වීමත් සමඟ පසුගිය දෙසැම්බරයේ පටන් නිකේ දරුණකය සියයට 44න් ඉහල නැගුති. යුරෝපීය කොටස් වෙළඳපොලවල් පසුගිය ජූලියේ පටන් සියයට 30ක වර්ධනයක් පෙන්වදී බ්‍රිතාන්‍යයේ "ප්‍රකාතිය," මහා අවපාතය අවධියේ අත්දුටුවාටත් වඩා දුබලව තිබිය දී පවා, එංගලන්ත මහ බැංකුවේ ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ පිටුබලය සහිතව දුට්සි දරුණකය, පසුගිය සය මාසය කුල සියයට 20ක වර්ධනයක් අත්කර ගත්තේ ය.

මෙම වර්ධනයන් මුළුමනින් ම දහනය කලේ, ප්‍රධාන මහ බැංකු විසින් මුල්‍ය ක්‍රමය කුලට මුදාහල බොලර් විලියන ගතන් මුදල් මගිනි.

එහෙත් "ප්‍රකාතියක්" වෙනුවට පිම්බුනු කොටස් වෙළඳපොලවල් සලකුනු කරන්නේ, ධනේශ්වර ක්‍රමයේ ගැහුරුවන අරුබුදය පිළිබඳ උන රෝගී ප්‍රස්ථාරයකි. මුල්‍ය වෙළඳපොලවල්, යටින් දිවෙන ආර්ථික ක්‍රියාවලියෙන් මෙතරම් නම් අපසරනය වීමක් ලෝක දෙනවාදයේ ඉතිහාසය කුල දක්නට ලැබේ නැතු.

ගෝලිය වෙළඳපොලවල මෙම පෙර නොවූ විරැනැගීම, කඩාවැටීමක් සඳහා කොන්දේසි නිර්මාණය කරන බවට කනස්සල්ලක් දැඳුවා ඇත. උනැන්පළ් වයිමිස්හි ගිලයන් වෙටි සඳහන් කළ පරිදි, "මහ බැංකුවල දෝරේ ගලන ද්‍රව්‍යීලිකාව, පද්ධතියට සුපු කම්පනයන් උරාගැනීමේ හැකියාව ඇති කර තිබෙන නමුත්, කම්පනයක් පහර දෙන්නේ නම් එය, අනාගතයේ ප්‍රවන්ත් අස්ථාවරත්වයන් ක්ෂේත්‍රීකාව නැගී එමේ විහාරය සහිතව මතුපිටට කඩා වැඳිය හැකි, අභ්‍යන්තර ප්‍රතිච්‍රිතයන් හා බිඳීම් රෝතක් වසං කරන්නේ ද වෙයි."

කුමන හෝ තාරකික විශ්ලේෂනයක්, වත්මන් කොන්දේසි ව්‍යසනයක් සඳහා මග පාදන්නේය යන කාරනය පෙන්නුම් කරන අතර සම්පේක්ෂනයේ උමතුව එහි ම මුළු තරුණයට අනුව දිගට ම පවතින්නේ ය. එක්සත් ජනපදයේ යෝධ සිටි ගෘජා බැංකුවේ එවක සිටි ප්‍රධාන විධායකයා වූ වක් පින්ස් 2007 ජූලියේ දී කළ සඳහන ප්‍රකට ය: "සංගිතය වාදනය වනතාක් දුරට ඔබ කළ යුත්තේ, නැගී සිට නැවීම සි." යාන්තම් වසරකට පසුව, ගෝලිය මුල්‍ය පද්ධතිය 1930 ගනන් වලින් මෙහිට එය මුහුන පැදිඳුනු ම අරුබුදයට ඇද වැටුනි.

අද දිනයේ ඒ සඳහා පවතින තත්ත්වයේ විහාරය, පස් වසරකට පෙර පැවතියාට වඩා බෙහෙවින් ප්‍රසුරනසුළු ය.

මක්නිසා ද යන්, 2008 දී මෙන් නො ව, ආන්ඩ්ව නය හා අනෙකුත් මුල්‍ය වත්කම් බොලර් විලියන ගනනින් ගොඩියාගෙන සිටින මහ බැංකු, වෙළඳපොලවල ප්‍රධාන ක්‍රියකීන් බවට පත්ව සිටින අතර මුල්‍ය වෙළඳපොලවල කඩාවැටීමක දී එහි සංශ්‍රේෂු බලපැම්ව මුහුන දී සිටීම නිසා ය.

එම බැංකු තමන්ගේ ම කටයුතු ක්‍රියින් එන්ට එන්ට ම උගුලක සිරවෙමින් සිටියි. මුල්‍ය දිරිගැන්වීම් අත්හිටුවීමක් බුබුල බැංකුවැටීමේ තරුණය ගෙන එයි. ඒ සමග ම, තව තවත් මුදල් පොම්ප කිරීමෙන් ඒවා, ගොහොරුවේ වඩාත් ගැහුරුව එරි යයි.

පසුගිය සතියේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ථගාස්ත්‍රයෙය්, ලාභ මුදල් ප්‍රතිපත්ති අවසන් කිරීම, පොලී අනුපාතික ඉහල යැමේ හා බැංකුමිකරයන්ගේ මිල පහත වැටීමේ හැකියාව ඇති කරමින්, මහ බැංකු දැවැන්ත අලාභ අත්විදීමේ තත්ත්වයකට ඇද දමනු ඇති බවට අනතුරු අගවන විශ්ලේෂනයක් ඉදිරිපත් කළහ. එවැනි තත්ත්වයක දී ගොඩර් මහ බැංකුව දල ජාතික නිෂ්පාදයෙන් (දදේනි) සියයට 4ක් තරම් වන බොලර් විලියන 628ක් ද ජපාන මහ බැංකුව දදේනි සියයට 7.5ක් ද එංගලන්ත මහ බැංකුව සියයට 2ක් තරම් ද අලාභ ලබනු ඇතේ.

වෙනත් වවන වලින් කිවහොත්, නව මුල්‍ය කම්පනයක්, මහ බැංකුවලම ස්ථාවරභාවය ප්‍රශ්නයට බඳුන් කළ හැකි ය. 2008-09 දී මෙන් නො ව, ඒවා ගෙවා ගෙනීමේ මෙහෙයුමක් දියත් කිරීමට අස්ථාන් වනු ඇතේ.

දෙනවාදයේ ගැහුරු වන ගෝලිය අරුබුදයට බොහෝ දුර දිවෙන දේශපාලන ඇගවුම් ඇතේ.

ඡනගහනයේ වඩා වඩාත් ප්‍රුල් කොටස් අතොරක් නැතිව දුප්පත්කමට ඇද වැටෙද්දී, බැංකු හා සම්පේක්ෂකයින්ගේ සේප්පුවලට බොලර් විලියන සිය ගෙනන් ප්‍රදකරන අතර මුල්‍ය ප්‍රහාර මුළු ප්‍රසුළු කටයුතු ක්‍රියින් වාසි ලබන ආකාරය පසුගිය පස් වසර කුල දැක ගන්නට ලැබුනි. මෙම පියවර ආර්ථික "ප්‍රකාතියක්" ඇතිකරනවා වෙනුවට සූදානම් කර ඇත්තේ, ර්වත් වැඩි විනායන් කරා ඇද වැටෙන මාවතකි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ප්‍රතිච්‍රිත දැනුවීමට සූදානම් විය යුතු ය. එනම්, අසාර්ථක ධනේශ්වර ක්‍රමය විශ්ලේෂණයේ පොලා දැමීම සඳහා දේශපාලන බලය අල්ලා ගන්නා අරගලයකට ය. එමගින් සමාජය සමාජවාදී පදනම් මත ප්‍රතිනිර්මාණය කිරීමට ය.

නික් බීමිස්